

දුරකථන  
විතාපලපොරී  
Telephone

) 0112669192 , 0112675011  
)) 0112698507 , 0112694033  
)) 0112675449 , 0112675280

ගැක්ස්  
පෙක්ස්  
Fax

) 0112693866  
)) 0112693869  
)) 0112692913

විද්‍යුත් තෙවළ  
මින්නේසල් මුක්ස්‌  
e-mail

)postmaster@health.gov.lk  
))  
))

බලධාරී පිටපත  
මින්නේසල් මුක්ස්‌  
website

) www.health.gov.lk  
))  
))



මහත් අංශය  
නොතු තිබූ  
My No.

බලධාරී පිටපත  
ඉමත් තිබූ  
Your No. :

දිනය  
තික්ති  
Date

## SUWASIRIPAYA

සෞඛ්‍ය අමාත්‍යාංශය  
ස්‍යාජාතාරා අමෘස්ස  
Ministry of Health

පොදු වකුලේඛ ලිපි අංක :- 02 – 130/2024

පලාත් සෞඛ්‍ය ලේකම්වරයෝ,

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා ජාතික රෝහල, කොළඹ,

අධ්‍යක්ෂ - ජාතික රෝහල, මහනුවර,

රේඛිය අමාත්‍යාංශය යටත් ගැනෙන ඩියලුම රෝහල් අධ්‍යක්ෂවරයෝ,

පලාත් සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරයෝ,

ප්‍රාදේශීය සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරයෝ,

අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

ශ්‍රී ලංකා ඉංපිනේරු සේවයේ III ග්‍රේනියට අයන් නිලධාරීන්ගේ පළමු වන දෙපාර්තමේන්තු පරීක්ෂණය –

2024 (දෙවන වාරය)

ශ්‍රී ලංකා ඉංපිනේරු සේවයේ III ග්‍රේනියේ නිලධාරීන් සිය පළමු පත්වීමේ දින සිට වසර තුනක් ගනවීමට පෙර සමත් වියයුතු දෙපාර්තමේන්තු පරීක්ෂණය 2024/10/20 වන දින ඩිංජල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන ද්‍රිංජය හා වේලාව ප්‍රවේශ පත්‍රයේ සඳහන් කරනු ඇත.

### 02 සුදුසුකම්

මෙම විනාගයට අයදුම් කළ හැක්සේ රාජ්‍ය පරිපාලන වකුලේඛ 06/2006 (SL - 01 - 2006) නව බඳවා ගැනීමේ පටිපාටියට අනුව ශ්‍රී ලංකා ඉංපිනේරු සේවයේ III ග්‍රේනියට අයන් මේ වන නොක් විනාගය සම්පූර්ණ කර නොමැති නිලධාරීන්ට පමණි.

### 03 අයදුම්පත්

මෙම වකුලේඛ ලිපියේ අවසානයේ දැක්වා ඇති ආකෘතියට අනුව අයදුම්කරුවන් විකින් සහය් කර ගන යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මැතින්, කොළඹ 10, ප්‍රාජ බද්ධේශීල්ම විමලවාංග හිමි මාවත, අංක 385, “සුවසිරිපාය” සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යක්ෂ (විනාග) වෙත 2024/09/25 දින නො රාජ්‍ය පෙර ලැබෙන සේ ලියපදිංචි තැපෑලෙන් එවිය යුතුය. මියුම් කවරයෙහි වම්පය ඉහළ කෙළවරෙහි “ශ්‍රී ලංකා ඉංපිනේරු සේවයේ III ග්‍රේනියේ නිලධාරීන් සඳහනා වන දෙපාර්තමේන්තු පරීක්ෂණය - 2024 (දෙවන වාරය) ” ලෙස සඳහන් කළ යුතුය. මෙම දෙපාර්තමේන්තු පරීක්ෂණයට පෙනී සිටීමට අයදුම්කරු විකින් අවසාන සුදුසුකම් සපුරා ඇති බවට පොදුගැලික ලිපිගොනු හාර විෂය නිලධාරීය විකින්ද, සම අයදුම්පතකම දැක්වා ඇති නොරුතර සියලුම තිවරණ බව ආයතන ප්‍රධානීය විකින්ද සහතික කර තිබේ අනිවාර්ය වේ. තම අයදුම්පත සමඟ රාජ්‍යකාරී ලිපිනය නො පොදුගැලික ලිපිනය මියන ලද රු.110.00 ක් වටිනා මුද්දර අලුවූ “9X4” ප්‍රමාණයේ මියුම් කවරයක් ද එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අකම්පූර්ණ නො වරද සහිත වන අයදුම්පත්ද කිහිද දැනුම් දීමකින් නොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සය.:- අදාරය අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පත්‍රය A4 කඩදායක පළමු පිටුවේ අංක 01 සිට 04 දැක්වාත් දෙවන පිටුවේ අංක 05 සිට 08 දැක්වාත් සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පත්‍ර තැවත දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

#### 04 විනාග ගාස්තු

- I විනාගයට පළමුවරට ඉදිරිපත්වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු 25 බණ්ඩ් අවලංග නොකළ මුද්දර අයදුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංග කළ යුතුය.
- II කිහිප කරනුක් මන ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් කැඳුනා මාරු කිරීමක් නො ආපසු ගෙවීමක් හිළුවනු නොලැබේ.

#### 05 විනාගයට අනුළත්කර ගෙනීම.

- I පිළිගත් අයදුම්පත් කැඳුනා අපේක්ෂක/අපේක්ෂිකාවන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශ පත්‍රය නියමිත පරිදි සම්පූර්ණ කර විනාග ගාලාධිපති වෙන ඉදිරිපත් කළ යුතුය. එයේ නොමැතිව විනාගයට පෙන් සිටීමට ඉඩඩෙනු නොලැබේ.
- II විනාග අපේක්ෂක/අපේක්ෂිකාවන් විසින් විනාග ගාලාව තුළද විනාග ගාලාධිපතිට ස්වකිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. එම සැඳුනා පහත දැක්වෙන ලියකියවිල් වලින් එකක් ඉදිරිපත් කළ යුතුය.
- (අ) ප්‍රතික හැඳුනුම්පත
  - (ආ) යොඩු අමුන්ජය නො රට ඇදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හැඳුනුම්පත
  - (ඇ) වලංග රියදුරු බලපත්‍රය
  - (ඈ) වලංග විදේශ ගමන් බලපත්‍රය

#### 06 විනාග පටිපාටිය

##### (අ) දෙපාර්තමේන්තු රෝගුලකී

මෙම විනාගය ඉ ලුණා ඉංඡිනේරු සේවයට ඇදාළ දෙපාර්තමේන්තු හා ආයතන කුමෙලේදයන් පිළිබඳ දැනුම පරික්ෂා කිරීම සැඳුනා සකස් කරන ලද පැය 03 ක රවනා මාදිලියේ ප්‍රශ්න පුරුෂයින් සමන්විතය. එහි කේත්තු පහකට ඇදාළව ප්‍රශ්න 10ක් වන අතර, එක් කොටසකින් එක් පුරුෂයක් අනුළත් වන පරිදි ප්‍රශ්න 05 කට පිළිඳුරු සැපයිය යුතුය. මුළු ලක්ෂණ 100 ක් වන අතර සමන්වීම සැඳුනා අවම වගයෙන් ලක්ෂණ 40 ක් ලබාගත යුතුය.

#### 07 විෂය තිරයේය

##### 07.1 ගබඩා කළමනාකරණය

- (i). ගබඩා සම්ක්ෂණය
- (ii). නානි සහ පාඨ පිළිබඳ වාර්තා
- (iii). වියර්පත ගණුම
- (iv). බංකු සැසදුම් ප්‍රකාශය
- (v). මුදල් පොන
- (vi). වැය ලෙපරය
- (vii). මුළු බලනා පැවරීම

## 07.2 වැඩ අය්තමේන්තු

- (i). වැය කිරීළය
- (ii). සකස් කිරීම, පරිසහා කිරීම, අනුමත කිරීම
- (iii). අනුමත අය්තමේන්තුවක් යදහා අමතර ප්‍රතිපාදන ලබා ගැනීම
- (iv). අය්තමේන්තු සංශෝධනය
- (v). අනුමත අය්තමේන්තුවක ප්‍රමාණ හා මිලගණන් වෙනස්වීම්
- (vi). ගෙවීම්

## 07.3 වෙන්ඩිර පරිපාටිය

- (i). විවිධ මට්ටම්වල වෙන්ඩිර මණ්ඩල, වෙන්ඩිර මණ්ඩල ව්‍යුහය, හා වෙන්ඩිර කැඳුවීම,
- (ii). වෙන්ඩිර පිරිනමීම සහ ගෙවුම්වලට එළඹීමේ ක්‍රියාදාමය
- (iii). වෙන්ඩිර ක්‍රිය පරිපාටියෙන් බැහැරව ක්‍රියාකාරීමේ බලනල
- (iv). පිළිගත් සමිති හා සංවිධානවලට කොන්ත්‍රාත් පැවරීම
- (v). අභියාචනා හා කොන්ත්‍රාත් අමතර ගෙවීම්
- (vi). අලාන හා ප්‍රමාද ගයේතු අයකිරීම
- (vii). අවසන් ගෙවීම් සහතික හා නඩත්තු කාල දිමාව
- (viii). කොන්ත්‍රාත් අයාදු ලේඛනය
- (ix). වෙන්ඩිර හා ආරක්ෂණ අඡේ
- (x). කොන්ත්‍රාත් අවලංගු කිරීම

## 07.4 කොන්ත්‍රාත් පදනම යටතේ වන ගොඩනැඩිල ඉදිකිරීම් අධිකාශනය

- (i). මිලදී ගැනීම්
- (ii). හත්ත්ව පාලනය
- (iii). වැයසටහන් සකස් කිරීම
- (iv). ප්‍රගති පාලනය
- (v). කොන්ත්‍රාත්කරුගේ වගකීම හා වැඩ අවසන් කිරීම
- (vi). කොන්ත්‍රාත්කරුගේ ගෙවීම් වාර්තා සහතික කිරීම

## 07.5 වාහන මිලදී ගැනීම් හා නඩත්තුව

- (i). ප්‍රාදේශීය මිලදී ගැනීම්, වාහන අමතර කොටස් මිලදී ගැනීම හා වාහන අලුත්වැඩිය කිරීමේ බලපෑවෙන්වෙන දිමාවන්
- (ii). කොන්ත්‍රාත් පදනම යටතේ වන යන්තු ස්ථාපනය කිරීම හා අධිකාශනය කිරීම

08. විභාග සම්බන්ධ රේගුලයි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රයකින් හෝ කුමන හෝ පොනකින්, හෝ කවර ආකාරයක සහන් සහිත කොළයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බලා උත්තර මිලිම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රය දෙය බලුමද නොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උදුවි කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙන් හෝ පුද්ගලයෙකුගේ උදුවි ලබාගැනීමෙන්ද වැළැක සිටිය යුතුය. තවද ජෘගම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද භාවිත කිරීමෙන් වැළැක සිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකු දූෂ්‍යම් ලකිමට යටත් වනු ඇත.

09. කරණාකර මෙම වකුලේඛ ලිපියේ අඩංගු දෑ ඔබ ආයතනයේ සේවයේ නියුත අදාළ නිළධාරීන්ගේ දැනගැනීමට සාක්ෂිවන්න. මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අඩවියේ ද අනුලත් කර ඇත.

ස.ය. - මෙම වකුලේඛ ලිපියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනුකූලතාවයක් මත වුවනොත් සිංහල මාධ්‍ය විභාග නිවේදනය බලපෑවන්වේ.

මුද්‍ය

වාමික එච්. ගමගේ

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||

ලේකම් වෙනුවට

වාමික එච්. ගමගේ  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||  
සෞඛ්‍ය අමුත්‍යාංශය  
"සුවසිරපාය"  
කොළඹ 10.

ଅଧ୍ୟାତ୍ମିକ ଅନୁଷ୍ଠାନ

ඉ ලංකා ඉංප්‍රෙන්රු දේවයේ III ශේෂීයට අයන් නිලධාරීන්ගේ පළමුවන දෙපාර්තමේන්තු පරීක්ෂණය –  
2024 (දෙවන වාරය)

- 01.** (a) (i) അധിക്കരണ ദമ്പിപ്പരിഥിലെ നമ (കൊള്ളൽ).....

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)

(iii) මෙහෙයුම් සංඛ්‍යාව නම (කිංහලෙන්).....

(iv) මුලකරු සමඟ නම (ඉංග්‍රීසි කළුවලේ අකුරන්)

- (அ) (i) III குழுவியில் அதீஷ விடுமினை :- .....

(ii) III குழுவியில் அதீஷ விடுமினை பிப்ரவரி மாத ஆண்டையே :- .....

(iii) உடனவுடன் வருமான வகுப்பு :- .....

(iv) தங்கள் முறைகளில் அங்கீர்ண நிலைகள் :- 

--	--	--	--	--	--	--	--	--

(v) தாங்கள் வாழ்வதற்கு அங்கீர்ண நிலைகள் :- 

--	--	--	--	--	--	--	--	--

(vi) விடுமினை பிப்ரவரி மாத ஆண்டையே :- .....

02. (අ) දැනට සේවය කරන ආයතනය (සිංහලෙන්) :-.....  
(ଓංග්‍රේස්යෙන්) :-.....

- (ආ) මෙම ආයතනය අයන් වන්නේ - රේඛිය අමාත්‍යාංශයට  
- පළාත් සභාවට

- (ඇ) පලුත් සහවර නම් අදාළ පලුත්:-.....

(ඇ) ආයතනය අයත් දිස්ත්‍රික්කය :-.....

(ඉ) විශාල ප්‍රවේශ පැනය එවීම සඳහා තිබැඳූව භා පැහැදිලිව ලිපිනය මියන ලද 9" X 4" ප්‍රමාණයේ  
රු 110.00ක මුද්දර ඇලවු ලියුම් කවරයක් අයදුම්පත්‍රයට අමුණන ලද්දේද?

(ඊ) (i) තැපැල් ලිපිනය (සිංහලෙන්) .....

.....

(ii) තැපැල් ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

03. විභාගයට ලෙනි දිවේන මාධ්‍ය කිංහල / දෙමල / ඉංග්‍රීස) .....

04. (က) මෙට ප්‍රවාම මෙම විභාගයට යෙති කිවියේද?.....

- (ii) සායම්පින් රුරිපත් කරන්නේ ප්‍රමා වරට නොවේ නම් මුද්දර අලව් තිබේද?

මද්‍රස කොට්ඨාව

## 05. අයදුම්කරගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි.

- i මෙම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු සහන බවත් මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රටම වනාවට බවත් විභාග ගාස්තු ගෙවීම අනවශේ බවත් / ප්‍රටම වනාවට නොවන බවත් 12.....ක් වටිනා මුද්දර අලවා ඇති බවත් \* මෙම අයදුම්පත්‍රයට මා විභින් අලවා ඇති මුද්දර අවලංග කිරීමට පෙර වලංග වූ පාවිච්ච නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- ii යොඩු අමාත්‍යාංශය විභින් විභාග පිළිබඳව පත්‍ර ඇති නිතිරිතිවලට එකාග්‍ර ක්‍රියා කිරීමටත් මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නුසුදුය්යකු බව පෙනී ගියහොත්, මගේ විභාගපේක්ෂකරුවය අවලංග කිරීමට ගනු ලබන කවර හෝ නිරණයකට මම එකඟ වන බවත් මෙයින් සහතික කරමි.

දිනය .....

අයදුම්කරගේ අත්සන

## 06. පොදුගලික ලිපිගොනු හාර විෂය නිලධාරියාගේ/නිලධාරිනියාගේ සහතිකය

මෙම අයදුම්පත් හාර ගන්න අවසාන දිනයට පෙර/පසු මා වෙන භාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විභින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණ කර ඇති බවත්, III ශේෂියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් විභාගයට පෙනී සිටීමට අවශේෂ සුදුසුකම් සුපුරා ඇති බවත් මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපිගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය .....

නම සහ අත්සන

## 07. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/මහත්මිය/මෙනවිය ..... නිලධාරියෙකු වගයෙන් මෙම ආයතනයේ දේශීල්පත් සේවක සඳහන් කරන බවත්, අයදුම්පතේ අභ්‍යුත්ත් කර ඇති තොරතුරු නිවැරදි බවත්, අයදුම්කරු විභාගයට පෙනී සිටින්නේ ප්‍රටම වනාවට බවත් / ප්‍රටම වනාවට නොවන බවත්, විභාගයට පෙනී සිටීමට සුදුසුකම් බ්‍රාහ්ම ඇති බවත්, 12. 25 ක් වටිනා මුද්දර මෙම අයදුම්පත්‍රයට අලවා ඇති බවද මුද්දර අලවීම අනවශේ බවද, අයදුම්පතේ අභ්‍යුත්ත් කර ඇති තොරතුරු අයදුම්කරගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉදිරිපිටි අත්සන් කළ බවද සහතික කරමි.

දිනය .....

ଆයතන ප්‍රධානීයාගේ අත්සන  
[රඛර මුදාව තැබිය යුතුය]

## 08. විමධිගත කොට්ඨාස / විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/මහත්මිය/මෙනවිය,.....  
නිලධාරියෙකු වගයෙන් මගේ ආයතනයේ, දේශීල්පත් සේවක සඳහන් කරන බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට / අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය .....

විමධිගත කොට්ඨාස  
විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන  
[රඛර මුදාව තැබිය යුතුය]

(අනවශේ කොටස සහ හරින්න)